

නුතන අධ්‍යාපන රටාව කෙරෙහි බොද්ධ අධ්‍යාපන ක්‍රමවේදයන්ගේ
අදාළත්වය සහ වලංගුතාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
එම්. බිඛලිච්. එස්. ඩී. සඳමාලි¹

භැඳින්වීම

මිනිසාගේ කායික, මානසික, සමාජීය, සඳාවාවාරාත්මක සහ ආධ්‍යාත්මික යනාදිසහඡ ගක්තීන් වර්ධනය කරන්නා වූ නියාචිය ත්‍රියාචිය අධ්‍යාපනය සි. දැනුම සහ දැනීම වනාහි පුද්ගල අහිවෘද්ධියට පමණක් තොට මුළු මහත් සමාජයේ ම අහිවෘද්ධියට හේතු වන්නකි. නමුත් නුතනයේ දී පූලබ ව අධ්‍යාපනයෙන් බිඛිවන්නේ දැනුම සහ කුසලතා සංවර්ධනය කර ගන්තවුන් පමණක් බව දක්නට ලැබේ. එතුළින් තම අහිවෘද්ධිය පමණක් ඇති කරගැනීම සඳහා වෙර දරන පිරිසක් නිරමාණය වෙමින් සිටින අතර මානව හක්තිය පිරිහි ආධ්‍යාත්මික සංවර්ධනය ඔවුන්ගෙන් ඇත් වෙමින් පවතී. අධ්‍යාපනය පිළිබඳ ලෝකයේ බිඛි වූ විවිධ ආගම හා දරුණුනයන් තුළින් විවිධ මතවාද ක්‍රමවේද හඳුන්වා දී ඇති අතර එම මතවාද අතර බුදුධාමේ එන විශ්‍යය වඩා වැළැගත් වේ. ඒ ආධ්‍යාත්මික සංවර්ධනය බොද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ වන නිසාවෙනි. ඒ අනුව බුදුධාමේ එන අධ්‍යාපනය පිළිබඳ විශ්‍යය යටතේ අධ්‍යාපන විධිකුම්ඩිජ්‍ය කේන්ද්‍රය බව, දකුවම් පැමිණවීම සහ අරමුණු ආදිය විමසීම තුළින් ඒවා නුතන අධ්‍යාපන රටාව වෙත පවතින උපයෝගීතාවයේ ප්‍රමාණය හා එහි නුතන වලංගුතාවය කෙසේ දැයි හඳුනාගැනීම මෙම අධ්‍යයනයේ මුළු පරමාර්ථය විය. ඒ අනුව මෙම පර්යේෂණය සිදු කරනු ලැබුවේ එතිහාසික පර්යේෂණ ක්‍රමවේදය ඔස්සේ සාහිත්‍යය මූලාශ්‍රයන් පදනම් කරගෙන ය. පැරණි බොද්ධ සාහිත්‍ය ගුන්ප මෙන් ම පාලි ත්‍රිපිටක ගුන්ප ද ඉතා ප්‍රයෝග්‍යනවත් විය.

බොද්ධ ශිෂ්‍ය කේන්ද්‍රය අධ්‍යාපනය හා එහි නුතන අදාළත්වය

රටක සංවර්ධනය ඇති කිරීමෙහි ලා අධ්‍යාපනය මූලික වේ. බොද්ධ දේශනාවන්හි එන පරිදි බොද්ධ අධ්‍යාපනය මගින් පුද්ගල වින්තනයට, ස්වාධීනත්වයට පුරණ නිදහසක් ලබා දී ඇති ආකාරය ඒ පිළිබඳ අධ්‍යයනයේ දී අවබෝධ කරගත හැකි විය. ඒ අනුව සාර්ථක අධ්‍යාපනයක පදනම් සිත, කය, වචනය යන දෙපාරු තුනෙහි මනා සංවර්ය ම වේ. මූලික වශයෙන් නුතන අධ්‍යාපනයෙන්ගේ පවා අවධානයට ලක් වූවක් ලෙස අධ්‍යාපනයේ දී ශිෂ්‍ය කේන්ද්‍රය බව යන සංකල්පය හඳුනාගත හැකි ය. ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් අරමුණු කරගත් අධ්‍යාපන රටාව ශිෂ්‍ය කේන්ද්‍රය අධ්‍යාපනය නම් වේ. මෙහි දී

¹ රුහුණ විශ්වව්‍යාලය, tgsadamali@gmail.com

ගුරුවරයාගේ කාර්යභාරය වන්නේ ශිෂ්‍යයා හට තත්වාකාරයෙන් දැනුම ලබා ගැනීම සඳහා මගපෙන්වීම ය. බුද්ධ දරුණය තුළින් හෙලි වන බොහෝමයක් ඉගැන්වීම තුළින් ද මෙම ශිෂ්‍ය කේත්දීය බව හඳුනාගත හැකි ය. විෂමාවාර වලින් පුතු ශිෂ්‍යයන් යහපත් මාර්ගයට ගෙන ඇතේ. අංගලිමාල දමනය, ආලවක දමනය නිදසුන් වේ. ඒ අනුව ශිෂ්‍යයාගේ ස්වභාවය හා බුද්ධිය ආදි සාධක මත පදනම් ව මුවුන් අවනත කරගැනීමේ මාවත හැඳිනගෙන ඇතේ. එමෙන්ම ශිෂ්‍යයාගේ ඉල්ලීම් සලකා බලා මුවුන්ගේ වින්තනයට ඉඩ දුන් බුදුරජාණන් වහන්සේ විනය නීති පැනවූහ.

අධ්‍යාපනයේ දැනුවම පිළිබඳ බොද්ධ මතයේ තුළතන අදාළත්වය

තුළතන අධ්‍යාපනික කතිකාවත්වල පවා ප්‍රධාන තේමාවක් වී ඇත්තේ අධ්‍යාපනය හදාරන සිසුන් හට දැනුවම් දීම හා සම්බන්ධව සි. දැනුවම් දීමේ දී ගාරීරික වධහිංසා බැහැර කරන බොද්ධ ඉගැන්වීම් තුළ දැනුවම වෙනුවට සිසුවාගේ සිත හඳුනාගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි. එහි දී සූත්‍ර ධර්ම තැඹින් (කේසි සූත්‍රය ආදි) බුදු හිමියන්ගේ දැනුවම පිළිබඳ විශ්‍රාය හඳුනාගත හැකි ය. ආයති සංවරය අරමුණු කරගත් බුජ්ම දැන්ඩිනය වැනි දැනුවම් කුම පෙන්වා දී ඇතේ. වර්තමානය වන විට අධ්‍යාපනයේ දැනුවම යම් ආකාරවලින් දැකගත හැකි නමුත් බුදුදහමට අනුව එම දැනුවම් කුමවල උපයෝගීනාව වැදගත් ව පවතින බවක් දක්නට ඇතේ.

බොද්ධ අධ්‍යාපන අරමුණු

බුදුදහමට අනුව මිනිසුන්ගේ හැසිරීම සිදු වන්නේ විත්ත සන්තානයේ පවතින ආකල්පවල ස්වභාවය අනුව ය. ඒ නිසා බොද්ධ අධ්‍යාපනයේ මුලික ප්‍රායෝගික ඉලක්කය වන්නේ මිනිසි සිත තුළ යහපත් ආකල්ප ප්‍රවර්ධනයට මගපෙන්වීම ය. සමාජානුයෝගනය යනු තුළතන අධ්‍යාපන පරමාර්ථ අතර ප්‍රමුඛ තැනක් ගෙන ඇතේ. බොද්ධ අධ්‍යාපනය තුළ ද මෙය අවධාරණය කොට ඇතේ.

- පොරුෂ සංවර්ධනය
- පුද්ගල හා සමාජ සංවර්ධනය
- සඳාවාර හා ආධ්‍යාත්මික සංවර්ධනය
- සෞන්දිරය හා වින්දින කෙශ්තු සංවර්ධනය
- කායික මානසික සෞඛ්‍ය සංවර්ධනය
- ආකල්ප සංවර්ධනය

යනාධිය ද බොද්ධ අධ්‍යාපනයේ අරමුණු අතර වේ. යථානුහුත සූත්‍රයේසනය (අදි දේ ඇති සැටියෙන් දැකීම) එහි මුඛ්‍ය අරමුණ සි. යෝනිසේමනසිකාරය මෙහිලා වැදගත් සාධකය වේ. ස්වවිෂ්තරණය මෙහි දී අගය කරයි. එනම් එතුළින්

සිසුවාගේ ගාස්ත්‍රීය නිදහස අගය කරයි. මේ අරමුණු අධ්‍යාපනය තුළින් ඉටුවන ආකාරය පිළිබඳ ඉගැන්වීම් රෙසක් දැකෙත හැකි ය. සිගාලෝවාද සූත්‍රය ව්‍යැශ්‍යපත්ත් සූත්‍රය පරාහව සූත්‍රය සහ වසල සූත්‍රය යනු ඉත් කිහිපයකි. නුතන අධ්‍යාපනයේ අරමුණු ඉහත අරමුණු හා සමග හඳුනාගත හැකි ව්‍යව ද එහි ප්‍රායෝගික බව ගැටුපු සහගත ය.

බොද්ධ අධ්‍යාපන ක්‍රම හා ඒවායේ නුතන අදාළත්වය

බොද්ධ අධ්‍යාපනය සම්බන්ධ අධ්‍යාපන ක්‍රම රෙසක් හඳුනාගත හැකි අතර වර්තමාන අධ්‍යාපන විද්‍යාවෙහි ඉගැන්වෙන ඉගැන්වීම් ක්‍රම බොහෝමයක් ප්‍රථම වතාවට ඉතාමත් සාර්ථක ව හාවත කොට ඇත්තේ බුදුරජාණන් වහන්සේ බව කිව හැකි ය. උන්වහන්සේ ලොව පහළ වූ ශේෂ්‍යීතම ගුරුවරයා ලෙස හඳුනාගත හැකි අතර එතුමත් පුද්ගල කායික මානයික ස්වභාවයට ගැලපෙන ආකාරයට අධ්‍යාපනය ලබාදුන් හ.

සම්බුද්ධ දර්ශනය තුළ හඳුනාගත හැකි වකුරුවිධ දේශනා ක්‍රම මෙහි දී ප්‍රධාන වේ.

- අත්තජ්ජකාසය ක්‍රමය - ස්ව කුමැන්ත අහිමතය මත දේශනා කිරීම
- පරජ්ජකාසය ක්‍රමය-සිසුන්ගේ අධ්‍යාපන පරමාර්ථයන්ට අනුව දේශනා කිරීම
- පුච්චාවාසික ක්‍රමය - ගුරුවරයෙන් අසන ලද ප්‍රශ්නයකට අනුව ධර්මය දේශනා කිරීම
- අව්‍යුත්පත්තික ක්‍රමය-සිසුන්ගේ අදහස පිළිගැනීමක් හෝ ප්‍රතිසේෂ්ප කිරීමක් තොකොට දේශනා කිරීම

යනුවෙනි. මෙම දේශනා ක්‍රම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී නුතන අධ්‍යාපන ක්‍රමවල දී අදාළ කරගැනීම වැදගත් බව හෙළි විය. එමෙන් ම,

- දාශ්‍යාධාර හාවත කිරීම - නුතන අධ්‍යාපන විද්‍යාවේ ද සූචිශේෂ තැනක් හිමි වේ. අම්බලටියිකා රාජුලෝවාද සූත්‍රය (රාජුල හිමියන්ට යථාර්ථය අවබෝධය කිරීම), පරමජයැපති රේර ගාරා අවියතතා (බේමා බිසව සසර අනියතහාවය වටහා දීම, නන්ද කුමරුට යථාර්ථය වටහා දීම), දේවහිත සූත්‍රය යනාදී බොහෝ නිදසුන් මෙහි දී මේ සඳහා පුද්ධ දේශනාව තුළින් හඳුනාගත හැකි ය.
- සාකච්ඡා ක්‍රමය.- ගුරු සිසු දෙපාර්ශවයේ ම අදහස් වල සුසංසේශයෙන් ඉගැන්වීම සිදු වේ. නවීන අධ්‍යාපන විද්‍යාවේ සූභාවිත අධ්‍යාපන ක්‍රමයක් ලෙස හාවත වේ. ධම්මසවන සූත්‍රය, කාලාම සූත්‍රය, ව්‍යැශ්‍යපත්ත් සූත්‍රය, බ්‍රහ්මජාල සූත්‍රය යනා දී සූත්‍ර දේශනාවල ඇතුළත් කරුණු හා කතා පුච්ච වලින් මෙම ක්‍රමය යොදාගත් ආකාරය පැහැදිලි වේ.

- ප්‍රායෝගික ක්‍රමය - තුළතන අධ්‍යාපනයෙන්ගේ පවා මතය වී ඇත්තේ ප්‍රායෝගික ව ලබන අත්දැකීම් මගින් අධ්‍යාපනය ලබනීම වඩාත් සාර්ථක ක්‍රමයක් බවයි. බොද්ධ සූත්‍ර ධර්ම දේශනා වලට අනුව මෙම ක්‍රමය බුදුහිම් හාවිතා කළ ආකාරය පැහැදිලි වේ. නිදසුන් ලෙසපරම්පරාවනි රේර ගාරා අවධිකරා (තිසාගේතමිය හට යථා තත්ත්වය අවබෝධ කිරීම, වුල්ලපන්තික හිමියන්ට යථාර්ථය අවබෝධ කරනීම)
- උපමා හාවිත කිරීමා නිදරණන ක්‍රමය - බුද්ධ දේශනා බොහෝමයක උපමා දැකගත හැකි ය. එරාර ගාරා මහාමාග්ගල්ලාන පෙර ගාරාව, අසුරීන්දික සූත්‍රය, ධම්ම පදය, කසීහාරද්වාජ සූත්‍රය, කේසී සූත්‍රය ආදි බොහෝ සූත්‍ර දේශනා වලින් උපමා තුළින් ඉගැන්වීම කළ ආකාරය පැහැදිලි වේ.
- අනුප්‍රරච දේශනා ක්‍රමය හෙවත් පියවර ක්‍රමය - තුළතන අධ්‍යාපනයෙන් පවා අවධානය යොමු වූ ක්‍රමයකි. පියවරෙන් පියවර අධ්‍යාපනය ලබනීම සිදු වේ. බොද්ධ ඉගැන්වීම ක්‍රම ගිල්පවල දී මෙය හාවිත කර තිබේ. අංගුත්තර තිකාය, වතුක්ක නිපාතය, සිංහසේනාධිපති සූත්‍රය, සමාධි හාවනා සූත්‍රය, මහා ප්‍රෘණීණම සූත්‍රය අදිය නිදසුන් වේ.
- ගැටු ක්‍රමය - අපේක්ෂිත අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කරගත හැකි නිසා තුළතනයට ද අදාළ වේ. බොද්ධ ඉගැන්වීම දෙස බැලීමේ දී උන්වහන්සේ මෙය හාවිත කළ අවස්ථා බොහෝ වන අතර අංගුත්තර සහ සංයුත්ත තිකාය තුළ මෙම ක්‍රමයට නිදසුන් රාජියක් පවති. දිස්තානු කේරුලිය කතාව, සිගාලක නම් තරුණෝගේ කතාව)
- ආධ්‍යාත්මක ක්‍රමය - මෙය ද බොද්ධ අධ්‍යාපනය තුළ දැකගත හැකි තවත් එක් ක්‍රමයකි. (පායාසි රාජස්සේදු සූත්‍රය, කක්වුපම සූත්‍රය)
- මනෝවිද්‍යාත්මක ක්‍රමය - ගුරුවරයා විසින් ඇති කරගත යුතු පරසින් දන්නා තුවණ පිළිබඳ මෙහි දී අවධානය යොමු වේ. නිදසුන් සමාන තොවේ. විෂම ය. ඒ අනුව වරිතවල ස්වභාවය අනුව ඉගැන්වීම සිදු වේ. සාමස්ස්යාල සූත්‍රය, අක්කොස සූත්‍රය අදි තවත් බොහෝ සූත්‍ර දේශනාවල දී මෙම ක්‍රමය යොදාගෙන තිබෙනු පෙනේ.

යපෝක්ත සියලු අධ්‍යාපනික ක්‍රම සමස්තයක් ලෙස ගෙන බැලීමේ දී එවායේ වලංගුතාව හා අදාළත්වය සැම කළේ ම පවතින ආකාරය හෙළි කරගත හැකි විය.

නිගමනය

උක්ත සියලු අංශ යටතේ ගොනු කරනු ලැබූ කරුණු අධ්‍යයනය තුළින් අනාවරණය වූ ආකාරයට දී තුළන බටහිර ආභාසය ගත් අධ්‍යාපන ක්‍රමවේදය වෙත බුද්ධ දේශනාවලින් පෙන්වා දුන් අධ්‍යාපන ක්‍රමවේද ආදර්ශ කොටගත හැකි බව පැහැදිලි ය. තුළනය වන විට දී මෙහි උපයෝගීතාව අතිශය ගැටුපු සහගත ය. කොතෙකුත් ක්‍රම කතිකා වූව ද බොහෝ විට අදවත් මෙරට පවතින්නේ ඩුදෙක් දේශන ගෙලිය හා වනපොත් කිරීමේ ගෙලියම පමණි. එනමුත් හි: පු 6 වන සියවසේ ලොව පහළ වූ තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ දරුණනය තුළ උත්වහන්සේ ලොවට හඳුන්වා දුන් බොද්ධ අධ්‍යාපන දරුණනය සහ ක්‍රමවේදයේ වලංගුතාව අතිතයට වර්තමානයට පමණක් නොව අනාගතයට ද පවතින බව අධ්‍යයනය තුළින් හඳුනාගත හැකි විය.

ප්‍රමුඛ පද: බොද්ධ අධ්‍යාපනය, තුළන වලංගුතාව, අධ්‍යාපනික ක්‍රම, දූෂ්චර්ජාතාව, අධ්‍යාපනයන්

ආග්‍රිත ගුණය

අංගුත්තර නිකාය, (2006), බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, කොළඹ: රජයේ මූල්‍යණාලය.

පේරගාරි, (2006), බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, කොළඹ: රජයේ මූල්‍යණාලය.

ධම්මපාදය, (2006), බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, කොළඹ: රජයේ මූල්‍යණාලය.

සංයුත්ත නිකාය, (2006), බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, කොළඹ: රජයේ මූල්‍යණාලය.

ඉණවර්ධන, වන්දු, (1991), තුළනාන්මක අධ්‍යාපනය, පානදුර: ශික්ෂා මන්දිර ප්‍රකාශන.

ක්‍රානීස්සර හිමි, පානේශම, (2006), බොද්ධ මනෝවිද්‍යා ආකළුපය, කොළඹ, ඇස්. ගොඩිගේ සහ සහෙළුරයෝ.